

3 ශු	1	රු රඹු		රු 2	රු	12 11
4	සිංහ ලග්න	කුජ		බු	කන්‍යා නවාංශ	10
ච කේ	7	9		5 6	කේශ	කුශ

Date: xxxxxx
Time: xxxxxx am
Time Zone: 1:00:00 (East of GMT)
Place: 0 W 07' 00", 51 N 30' 00"
London, United Kingdom

Lunar Yr-Mo: Durmati - Jyeshtha
Tithi: Krishna Dwitiya (Ch) (29.53% left)
Vedic Weekday: Friday (Sk)
Nakshatra: Poorvashadha (Sk) (13.05% left)
Yoga: Brahma (Ma) (29.53% left)
Karana: Garija (Gu) (59.06% left)
Hora Lord: Surya (5 min sign: Mesh)
Mahakala Hora: Guru (5 min sign: Simh)
Kaala Lord: Rahu (Mahakala: Rahu)
Sunrise: 4:45:05 am
Sunset: 9:18:23 pm
Janma Ghatish: 16.8716
Ayanamsa: 23-34-57.59
Sidereal Time: 4:19:47

Vimsottari Dasa: Maha Dasas:
Sury: 1984-01-28 - 1990-01-28
Chan: 1990-01-28 - 2000-01-28
Mang: 2000-01-28 - 2007-01-28
Rah: 2007-01-28 - 2025-01-28
Guru: 2025-01-28 - 2041-01-28
Sani: 2041-01-28 - 2060-01-29
Budh: 2060-01-29 - 2077-01-28
Ket: 2077-01-28 - 2084-01-29

Body	Longitude	Nakshatra	Pada	Rasi	Navamsa
Lagna	18 Simh 46' 16.69"	PPha	2	Simh	Kanya
Surya - DK	4 Mith 28' 10.43"	Mrig	4	Mith	Vrisch
Chandra - AK	24 Dhanu 55' 34.38"	PSha	4	Dhanu	Vrisch
Mangala - MK	16 Vrish 29' 46.53"	Rohi	2	Vrish	Vrish
Budha (R) - PK	8 Mith 25' 51.64"	Ardr	1	Mith	Dhanu
Guru - GK	7 Kanya 37' 37.12"	UPha	4	Kanya	Meen
Sukra - AmK	23 Mith 44' 49.05"	Puna	2	Mith	Vrish
Sani - PiK	9 Kanya 35' 32.20"	UPha	4	Kanya	Meen
Rahu - BK	9 Kark 57' 44.06"	Push	2	Kark	Kanya

ඉදිරිපත් කිරීම -
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රහාන් කරුණානායක

www.astrologer.lk

33A st Lane , Rubber Watta Road, Gangodawila, Nugoda, Sri Lanka
Tel +94 771 649 203 Fax +94 112 802020
Email -info@astrologerlk.com

වර්තමාන තත්වය

දැනට ඔබට විංශෝතතරී රාහු මහ දශාව 2007.1.28 සිට 2025.1.28 දක්වා උදාවන අතර දැනට එකී රාහු දශාවේම සිකුරු අන්තර් දශාව 2015.7.16 සිට 2015.12.19 දක්වා යෙදේ.

මේ අතර සෙනසුරු වෘශ්චික රාශි ගත වෙමින් සඳුගෙන් දොලොස්වැනන මත යෙදීමද අයහපත් බව ගෙන දෙනු ඇත.ගුරු ලග්නය මත යෙදේ.සිකුරු ,රවි ආදීන්ද ලග්නය මත යෙදෙන අතර රාහු හා බුධ දෙවැන්නේද ,කේතු අටවැන්නේද යෙදේ.

පවතින තත්වය අනුව ගත වන කාලය එතරම් යහපත් බවක් ගොඩ නොනැගෙනු ඇති.උදරය ආශිතව ප්‍රදේශයේ යම් දුර්වලතාවන් යෙදිය හැකිය.සිරුරේ අපද්‍රව්‍ය නිසි ලෙස පිට නොවීමද,විම ඉන්ද්‍රියන්ගේ ගැටලුද මෙම තත්වයට තරමක් දුරට බලපානු ඇත.සිරුරේ වෙනදා තිබූ ප්‍රාණාවත් ගති ස්භාවය තරමක් අඩුවිය හැකිය.සෙම් රෝග ආදියෙන්ද තරමක් ප්‍රවේශම් විය යුතුයි.එසේම රෝග පීඩා තත්වයන් නිසා රෝහල් ගත වීම්, එක්තැනෙක වී කාලය ගත කිරීම් ආදියත් මානසික වශයෙන් පීඩාවන් මෙන්ම මුදල් වැයවීම්ද යෙදිය හැකිය.තමාගේ රැකී රක්ෂා හෝ ව්‍යාපාර ආදියට බාධක හිමි විය හැකි කාලයකි.එසේම සමහර අවස්ථා වලදී වෛද්‍ය වරුන්ට රෝග නිසි ලෙස තීරණය කර ගත නොහැකි වීම් මතද කිහිප විටක් ප්‍රතිකාර ගැනීම් ආදියටද යොමු විය හැකිය.ආහාර පාන ආදියෙන් තරමක් ප්‍රවේශම් වීම වඩාත් යෝග වේ.පාද ආශිතව තරමක පීඩාවන් යෙදිය හැකිය.සිරුරේ සීනි හා මේදය පිලිබඳවද ඔබගේ සැලකිලි සහගත බව අවශ්‍ය වනු ඇත.මානසික වශයෙන්ද තරමක් සහැල්ලු වෙත් ගත කිරීමත් රෝග සහනය සඳහා හේතු වනු ඇත.තමාගේ හිතු මනාපයට ඖෂධ නැවැත්වීම් හෝ වෙනස් කිරීම් නෙකෙල යුතුයි.

නමුත් නිසි වෛද්‍ය උපදෙස් මත රෝග පාලනයෙන් කටයුතු කල හැකියි.

සමස්ත තොරතුරු

ඔබගේ ජන්ම පත්‍රයේ සයවැන්න අධිපති සෙනසුරු අටවැන්න අධිපති ගුරු සමඟ දෙවැන්න මත යෙදේ.වන්ද ලග්නයේ සයවැන්න තුලද කුජ යෙදෙන අතර සෙසු ග්‍රහ තත්වයන් පිලිබඳව සැලකීමේදී ජීවිතයේ විවිධ කාලවලදී තරමක රෝග පීඩාදියෙන්

පීඩා විදීමට සිදුවන අවස්ථා යෙදෙන බව පෙනේ.දැනට උදාව ඇති සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක තත්වයද පසුගිය 2014 නොවැම්බර් 3 වැනිදායි ආරම්භ වූ අතර 2023 දක්වා උදාව පවතිනු ඇති.මෙයින් මෙම ගතවන කාලය එනම් 2017 ජනවාරි දක්වා යෙදෙන කාලය තුලදී වඩාත්ම ප්‍රවේශම් වීම යහපති.නමුත් සෙසු කාලයේදීද අවධානයෙන් ගත කල යුතුයි.

එමෙන්ම ඔබ බෝවන රෝග පීඩාදියෙන්ද ආරක්ෂා විය යුතුයි.උණ රෝග සෙම් ප්‍රතික්ෂයා ආදියද,ආහාර නොදරී වීම් නිසා ඇතිවන උදාරා බාධයන්ට ගොදුරු විය හැකි නිසා ඒ පිලිබදවද අවධානය යොමු කරන්න.

ජීවිතයේ විටින් විට කාලයන් හිදී උදරය ආශිත ඉන්ද්‍රියන්ගේ යම් පීඩාවන් ,උගුර ආශිත පීඩාවන්,පපු ප්‍රදේශයේ පීඩාවන්,ස්නායු ගත රෝග යෙදිය හැකියි.අනවශ්‍ය සැප පහසුව ,ආහාර හා සැප පහසුව වෙනුවෙන් මුදල් වැඩිපුර යෙදීම් සැප පහසුව පිණිසම කටයුතු කිරීම් ආදියත් රෝගී තත්වයන් වර්ධනයට හේතු විය හැකි බැවින් ඉහත සඳහන් කරන ලද පරිදි මේදය හා සීනි සහිත අහාරයෙන් තරමක් ආරක්ෂාවී කටයුතු කිරීමත් යහපත් වනු ඇත.බොහෝවිට සරල ආහාර ද්‍රව්‍ය භාවිතය රෝග පීඩාදියෙන් සහනය පිණිස වනු ඇත.සිතේ සහනශීලී බවත් පීඩාවන් සඳහා සහනය පිණිස වනු ඇත.

දිර්ඝකාලීනව වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාද ඇති විය හැකි අවස්ථා යෙදිය හැකියි.

සමස්ත වශයෙන් පවසෙතොත් ඔබගේ උදරය ආශිත ඇති ඉන්ද්‍රියන්ගේ රෝග පීඩා ඇතිවිය හැකියි.(ආහාර පිරණ ,බහිස්සාවිය වැනි).එසේම සෙම් රෝග ,හිසේ කැක්කුම්, උගුරේ අමාරු හෘද රෝග ,පාදයන්හි ද ,ස්නායු හෝ නහර ආශිතව පීඩාවන්ද යෙදේ.සීනි මේදය ආදි අහාරයන්ගෙන් ප්‍රවේශම් සහිතව සරල ආහාර රටා මෙන්ම සිරුරට හිසි ව්‍යායාම ,මානසික සහනකාරී බව මගින් රෝග පීඩාදියෙන් සහනයක් හිමි කර ගත හැකියි.අපලකාරී තත්වයන් යෙදෙනකාලවලදී රෝග වැඩිවීමද යහපත් කලාවලදී සහනකාරී තත්වයන්ද යෙදෙනු ඇත.

පහත දක්වෙන වත් පිලිවෙත් ආදිය මගින් ඔබගේ සෞඛ්‍ය තත්වය සඳහා සහනයක් හිමි වන අතර හිසි වෛද්‍ය උපදෙස් හිමි වීමට නියම ලෙස ඖෂධ ගුණ සිරුරට ලැබීමටද හේතු වනු ඇත.ඉහත සඳහන් කරන ලද රෝග පීඩාදියෙන් වඩාත්ම දඩි ලෙස ඔබට පීඩාගෙනදෙන තත්වයන් අපවෙත දැන්වීමෙන් ඒ සඳහා සුදුසුම ආකාරයේ වත් පිලිවෙත් ඔබ වෙත විවිය හැකියි.

රෝගී තත්වයේ යෙදුන අයට හෝ මහලු අයට ඖෂධ පානයක් ලබාදී තමාටද නිරෝගී බව ප්‍රාර්තනය කරන්න.

නිදහස් ජලයේ (අලු දොල ,ස්නාචික පොකුණු) ආදියෙහි සිටින මාලුන්ට ආහාර ලබා දී විමගින් සිතද සැහැල්ලු කරගෙන තම නිරෝගී බව ප්‍රාර්තනා කරන්න.

කුරුල්ලන්ට ආහාර ලබා දෙන්න.

පාද අධාධිත අයෙකුට ආහාර හෝ සුදුසු සංග්‍රහයක් ලබා දෙන්න.

වසර 2023 අවසන් වන තෙක් ඔබගේ ආගමික විශ්වාසය මත සුදුසු අයුරින් නිරෝගී බව පතා ඩාර වීම යහපති.

ඔබගේ රෝග ජීඩා දුරුවී ජීවිතය යහපත් වේවා.